

# පුරාවිද්‍යාත්මක සාධක තුළින් හෙළිවන අතිත ජල කළමනාකරණය

(අනුරාධපුර නගරයේ පොකුණු සහ රන්මසු උයන ඇසුරින්)

ඒ.පී.සී. සේනාධිර

පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යාපනය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය.

[chamalsenadheera1992@gmail.com](mailto:chamalsenadheera1992@gmail.com)

ප්‍රමුඛ පද: පුරාණ ජල කළමනාකරණය, පොකුණ, උම්මග්ග ජල මාතිකා, රන්මසු උයන

## හැඳින්වීම

ලෝකවාසී සත්වයන්ට අත්‍යාවශ්‍ය සම්පත මෙන්ම සෞඛ්‍ය දහමෙහි අම්ල දායාදයක් වන්නේ ජලයයි. පාලීවියෙන් 70% ක්ම වැසි ඇත්තේ ජලයෙන් වුවත් එයින් ප්‍රයෝගනයට ගත හැකිකේ සුළු ප්‍රමාණයක් පමණි. වර්තමානයේ සිදු වන පරිසර විනාශය හා කාර්මිකරණය හේතුවෙන් උග්‍ර ජල හිගයකට මිනිසාට මුහුණ දීමට සිදුව තිබේ. ජලය නිසියාකාරව පරිහරණය කිරීම මගින් මෙම තත්ත්වය මග හරවා ගත හැක. නමුත් අතිත මනුෂ්‍ය ප්‍රගමනය සඳහා දායක වූ සහ නැතිවම බැරි වූ අංගයක් ලෙසින් අතිත ජල කළමනාකරණය පෙන්වා දීය හැකිය. මෙහිදී වර්තමානය මෙන් නොව වියලි කළාපිය දේශගුණික තත්ත්වය තුළ දී මනා ජල කළමනාකරණ ව්‍යුහයක් තිබූ බව හඳුනා ගත හැක. මෙය වියලි කළාපය තුළ ව්‍යාප්තව ඇති වාරි නිරමාණ තුළින් මෙන්ම පොකුණු තුළින්ද විද්‍යාමාන වේ. මෙකි ජල කළමනාකරණය විද්‍යාපාන දැක් ගණනාවක සාධිත ඉතිහාසය ලොවට කියාපාන අගනා පුරාවිද්‍යාත්මක සාධක අප සතුය. අනුරාධපුර පැරණි නගරය යනු පොරාණික වාස්තු විද්‍යාත්මක ඉදි කිරීම වන දීය අගල් වැවි පොකුණු වලින් බහුල පූජනීය නගරයකි. මෙම ඉදි කිරීම සඳහා හුමිය තෝරා ගැනීමේ පටන් ශිල්පීය තාක්ෂණික යුණායක් පැරණි ජන සමාජයේ පැවති බවට මෙතෙක් සිදු කෙරී ඇති පුරාවිද්‍යාත්මක පර්යේෂණ

තුළින් තහවුරු වී තිබේ. අනුරාධපුර පැරණි නගරයේ පොකුණු, රන්මසු උයන හා සබඳ අතිත ජල කළමනාකරණ තත්ත්වය කෙබඳදැයි අධ්‍යාපනය කිරීම මෙම අධ්‍යාපනයේ මූලික අභ්‍යාය වේ. එමෙන්ම මෙම අධ්‍යාපනය තුළින් ජල කළමනාකරණය සඳහා යොදා ගත් සුවිශේෂී උපක්‍රම පිළිබඳ අධ්‍යාපනය කිරීම් මෙහිදී සිදුවේ.

## ක්‍රමවේදය

මූලික වශයෙන් මෙම අධ්‍යාපනයේදී අනුරාධපුර පැරණි නගරය ක්‍රේතු ගැවීෂණය කොට මූලික දත්ත රස් කර ගන්නා ලදී. එමෙන්ම අතිත ජල කළමනාකරණය සම්බන්ධයෙන් ක්‍රේතු නොවන අධ්‍යාපන යටතේ ප්‍රස්ථකාල සම්ක්ෂණය මගින් සපුරාව හා ව්‍යුත් තොරතුරු ලබා ගත හැකි සාහිත්‍ය මූලාශ්‍රයන් පරිභිශ්චාලනය කරන ලදී. එමගින් ක්‍රේතු අධ්‍යාපනයේදී හමු වූ කරුණු තහවුරු කර ගැනීම සිදු කරන ලදී.

## ප්‍රතිඵල හා සාකච්ඡා

පුරා ජල කළමනාකරණ ව්‍යුහය ගැන සිදු කළ මෙම අධ්‍යාපනයේදී විශේෂයෙන්ම අනුරාධපුර යුගයේ පොකුණු ඉදිකිරීමේදී ජල පරිසේෂන අවශ්‍යතාවය (ඇත් පොකුණ, කුටිවම් පොකුණ), අනවශ්‍ය ලෙස ජලය එකතු වීම වැළැක්වීම, අලංකාරය මෙන්ම පරිසරය සිසිල්ව

පවත්වා ගැනීම යන කරුණු පිළිබඳ අවධානය යොමු කොට ඇති බව හදුනා ගත හැක. මෙහිදී ප්‍රධාන වගයෙන්ම අධ්‍යයනයට ලක් කෙරුණු ඇත් පොකුණෙහි සුවිශේෂී ජල කළමනාකරණ ව්‍යුහයක් හදුනා ගත හැකි ය. මෙහි ජල කළමනාකරණ පද්ධතියේදී අවට ඇති වැට් වලින් එනම් බුලන්කුලම හා පෙරිමියන්කුලම වැට් වලින් ඇත් පොකුණට ලබා ගෙන එතුලින් තවත් කුඩා පොකුණු කිහිපයකට ජලය ලබා ගත් බව හදුනා ගත හැකි විය. එමෙන්ම වැට් වලින් ජලය පොකුණු වලට ගැනීමේදී “උම්මග්ග ජල මාතිකා” යොදා ගත් බව මූලාශ්‍ර සාක්ෂි දරයි.

එමෙන්ම මෙම අධ්‍යයනයේදී හදුනා ගත් තවත් සාධකයක් වගයෙන් පෙන්වා දිය හැක්කේ අනුරාධපුර නගරයේ ඇති බොහෝ ස්ථූප වල සලපතල මළවට එකතු වන අනවකා ජලය අපතේ නොයවා පොකුණු තුළට එක් රස් කොට ප්‍රයෝගනයට ගැනීමයි. මෙය මෙම අධ්‍යයනයේදී හදුනා ගත් සුවිශේෂී කරුණෙක් වනවා සේම එයට අනුකූලව සලපතල මළව, වැළි මළව හා සම්බන්ධ කරමින් ජලය ගෙවා යන පරිදි ස්ථූප නිරමාණය කොට තිබේ. අහයගිරි විභාර සංකීරණයේ මෙය මනාව දක්නට ලැබේ. මෙහිදී ක්‍රමානුකූලව වැළි මළව සස්සේ ගෙවා යන ජලය සීමා ප්‍රාකාරය අසල ගෙන් නිම කළ ආචාරයකට එකතු වී පොලොව අභ්‍යන්තරයෙන් යොදන ලද ගෙළමය උමගකින් පොකුණු වලට එකතු වන බව මෙහි සිදු කළ කැනීම තුළින් තහවුරු වේ.

එමෙන්ම මෙහිදී අධ්‍යයනයට ලක් කළ තවත් ස්ථානයක් වගයෙන් රන්මසු උයන පෙන්වා දිය හැක. රන්මසු උයනද අතිත ජල කළමනාකරණ පද්ධතිය කියාපාන කදිම තෝතුන්නකි. මෙහි ගෙළමය මංගල පොකුණු දෙකක් හදුනා ගත හැකි විය. මෙහිදී පොකුණු වලට ජලය අනුරාධපුර නගරයේ ජල සම්පාදනයෙන්

වැඩි කොටසක් සපුරා ලු තිසා වැවෙන් ලබා ගෙන ඇති අතර පොකුණු තුළ රෝන් මඩ යටත මේමට සකස් කළ කුවිරය තිසා ජල පවිත්‍රතා සංකල්පය පිළිබඳ සාධකද හදුනා ගත හැකි විය. තව දුරටත් මෙම රාජකීය උදාහනය තුළ පැවති මනා ජල කළමනාකරණ ස්වභාවයද තහවුරු කර ගත හැකි විය.

මෙම අධ්‍යයනයේදී අනුරාධපුර පැරණි නගරය තුළ ස්ථාන ගත වී තිබෙන විවිධ හැඩයේ පොකුණු වල සාධක රසක් අනාවරණය කර ගත හැකි විය. ප්‍රධාන වගයෙන් පොකුණු හැඩ හතරක් මෙතුලින් හදුනා ගත හැකි විය.

- (1) වංත්තාකාර පොකුණු
- (2) යතුරු හැඩයේ පොකුණු
- (3) වතුරසාකාර පොකුණු
- (4) නෙළමක හැඩයේ පොකුණු

ආරාමික ස්වස්ථාවාත්මක අංග පිළිබඳව සාකච්ඡා කිරීමේදී මෙම ජල කළමනාකරණය මෙනම ජල මූලාශ්‍රයන් සංරක්ෂණය පිළිබඳ තොරතුරු අනාවරණය වේ. විනය පිටකයට අනුව පොකුණු කැනීමේදී ඉවුර කඩා වැට්ම වැළැක්වීමට ගඩාල් ගල් හා දැඩි හා අදි ද්‍රව්‍ය යොදා බැමීමක් බැඳිය යුතුය (වුල්ලවගපාල 2005:54). ලංකාවේ මූල් කාලයේ ඉදි කරන ලද සැම ආරාමයකම පොකුණු හා ලිං දැක ගත හැකි ය. අහයගිරි හිස්සුන් වහන්සේලා පරිහරණය කළ කුවිටම් ලෝක ප්‍රකට ප්‍රවති. මහාපාලි දාන ගාලාව අසලද බටහිරාරාමයේදී මෙවැනි පොකුණු හා ලිං දැක ගත හැක. මෙතුලින්ද ජලය එක්ස්ස් කිරීම හා සංරක්ෂණ ව්‍යුහයන් ප්‍රකට වේ.

සමස්තයක් ලෙස මෙම අධ්‍යයනය තුළින් අධ්‍යයන ප්‍රදේශය තුළ මනා ජල කළමනාකරණ පද්ධතියක් පැවති බවට සාධක හදුනා ගත හැකි විය. වර්තමානයේ බොහෝ විට තිසි කළමනාකරණ තත්ත්වයක් නොමැතිකම

හේතුවෙන් ජලය අපනේ යයි. නමුන් ඉපරැකී ජල ප්‍රවාහයන්ගේ අවශේෂයන් තුළින් වර්තමානයට වඩා යහපත් මෙන්ම පරිසර හිතකාමී ජල කළමනාකරණ තත්ත්වයක් පැවති බව සනාථ කොට ගත හැක. ඉහත කරුණු සලකා බැලීමෙන් වර්තමානයේ පවත්නා උග්‍ර ජල ප්‍රයෝගව ප්‍රායෝගික විසඳුම් මෙන්ම නිසි ජල කළමනාකරණ ව්‍යුහයක් පැයෙන්නන් තුළ පැවති බව හඳුනා ගත හැකිය. එහෙයින් මෙකී පරමාදරුගය හාවිතයට ගත යුතු කාලය පැමිණ තිබේ.

### ආක්‍රිත ග්‍රන්ථ

චුල්ලවග්ග පාලි (2004), බුද්ධ ජයන්ති ත්‍රිපිටකමාලා, පුනර් මූල්‍යන්ය, බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, නැදිමාල.

බස්නායක එච් .ටී, (1997), පුරාණ හී ලංකාවේ ජල හිජ්‍යාවාරය , සමන්ති පොත් ප්‍රකාශකයේ, කොළඹ.

පුරවීර ඒ. ඩී, (1959), අනුරාධපුර සංස්කෘතිය , එස් ගොඩගේ සහෝදරයේ, කොළඹ 10.